



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1868/10 - 2014 ජූනි මස 23 වැනි සඳුදා - 2014.06.23

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

2014 අංක 7 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් අවසන් වරට සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 25(ඇ) වගන්තියේ (8) වන උප වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසේකර වන මම, මෙම නියෝගය මගින් එම වගන්තියේ කාර්යය සඳහා උපලේඛණයේ සඳහන් මූල්‍ය සේවාවන් සැපයීම මත එකතු කළ අගය මත බද්දට (මින් මතු මූල්‍ය සේවාවන් සැපයීම මත එ.අ.බ. යනුවෙන් හැඳින්වෙන) අදාළ කරුණු හා එම බද්ද ගණනය කරනු ලබන ආකාරය, උපලේඛණයේ සඳහන් නිශ්චිත දිනයන්ට යටත්ව 2014.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි නිශ්චය කරමි.

මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් වක්‍රලේඛ අංක BFSU/2011/01 යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනටමත් නිකුත් කර ඇති උපදෙස් මාලාවන් එකී අදාළ බදු අය කළ හැකි කාල පරිච්ඡේදයන් වෙනුවෙන් බල පැවැත්වේ.

මල්ලිකා සමරසේකර,
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්.

2014 ජූනි මස 23 වැනි දින,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
කොළඹ 02.

උපලේඛනය

(01) මූල්‍ය සේවා සැපයීම මත එකතුකළ අගය මත බද්ද පැනවීම

2014 අංක 7 දරන (සංශෝධන) පනත මගින් අවසන් වරට සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ III අ පරිච්ඡේදය ප්‍රකාරව, නිශ්චිත ආයතනයක් හෝ යම් තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේදී සිදු කරනු ලබන මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද පනවනු ලැබේ.

"නිශ්චිත ආයතන" යන්නෙන්,

- (අ) 1988 අංක 30 දරන බැංකු පනතින් අර්ථනුකූලව යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක්.
- (ආ) 1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනත හෝ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි යම් මූල්‍ය සමාගමක්.
- (ඇ) 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථනුකූලව යම් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් අදහස් වේ.

"යම් තැනැත්තෙකු" යන්නෙන් මූල්‍ය සේවා සැපයීමේ ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනු ලබන තැනැත්තෙකු අදහස් වේ.



(02) මුළු එකතු කළ අගය ගණනය කිරීම

(අ) පනතේ 25 ඇ (1) වගන්තිය ප්‍රකාර, සියළු ලියාපදිංචි ආයතන හෝ යම් තැනැත්තෙකු පිළිගත් ගණකාධිකරණ ප්‍රමිත (බදු අය කළ හැකි කාල සීමාවට අදාළව) අනුව ගණන් බලන ලද ලාභය මත ආදායම් බදු ගෙවීමට ප්‍රථම අවස්ථාවෝචිත පරිදි, ශුද්ධ ලාභය හෝ පාඩුව ඇතුළත්ව හා ආර්ථික ක්ෂය, ආයතනයේ සියළුම සේවා නියුක්තිකයන්ට ගෙවිය යුතු පඩිනඩි හා පනතේ III අ පරිච්ඡේදය යටතේ වූ මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද හා 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 3 වන වගන්තියේ (2) උප වගන්තියේ (iii) වන ඡේදයේ අතුරු විධානය යටතේ වූ ජාතිය ගොඩනැගීමේ බද්ද (ජා.ගො.බ.) ගැලපීමට යටත්ව බදු අය කළ හැකි කාල සීමාව සඳහා ගණනය කරන ලද මුළු එකතු කළ අගය මත බදු ගෙවීමට යටත් වේ.

2012.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (ශ්‍රී.මු.වා.ප්‍ර.) (SLFRS) වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතු යම් නිශ්චිත ආයතනයක් හෝ යම් තැනැත්තෙකු ඉහත කාර්යය සඳහා ශ්‍රී.මු.වා.ප්‍ර. අනුව වූ මෙහෙයුම් ලාභය සැලකිල්ලට ගත යුතු ය.

(ආ) ආර්ථික ක්ෂය

(i) අනුප්‍රමාණයන්

අමාත්‍යවරයා විසින් නිශ්චය කරන ලදුව 2009.06.19 දිනැති 1606/36 දරන ගැසට් නිවේදනයෙහි පළ කරන ලද ආර්ථික ක්ෂය අනුප්‍රමාණයන් පහත සඳහන් වේ.

| වත්කම | අනුප්‍රමාණය (වාර්ෂිකව) |
|--|------------------------|
| පරිගණක මෘදුකාංග ඇතුළුව දත්ත සැකසීමේ උපකරණ හා උපාංග | 25% |
| මෝටර් රථ | 20% |
| අනෙකුත් යන්ත්‍ර සූත්‍ර, පිරියත, උපකරණ, ගෘහභාණ්ඩ හෝ සවිකිරීම් | 12.5% |
| අස්පෘෂ්‍ය වත්කම් (කීර්ති නාමය හැර) | 10% |
| ගොඩනැගිලි | 6 2/3% |

(ii) ආර්ථික ක්ෂය සම්බන්ධයෙන් වන ප්‍රකාශය මුළු වර්ෂය සඳහාම පිළියෙල කළ යුතුය. මෙම ක්ෂය අනුප්‍රමාණයන්, පිරිවැය සහ සරළ රේඛීය ක්‍රමය (සමාන වාරික ක්‍රමය) මත පදනම්ව අදාළ කරගනු ලැබිය යුතුය. ක්ෂය දීමනා සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත මගින් පනවනු ලබන සීමාවන් අදාළ නොවිය යුතුය.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) අදාළ කර ගැනීමෙන් අනතුරුව, වත්කම් වර්ගීකරණ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත මත පදනම් විය යුතුය. කොසේ වුවද, ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අදාළ කර ගැනීමට පෙර අත්පත් කර ගන්නා ලද යම් වත්කම්කට අදාළව මීට පෙර අනුගමනය කරන ලද වර්ගීකරණය, ආර්ථික ක්ෂය ගණනය කිරීමේදී තව දුරටත් යොදා ගනු ලැබිය යුතුය.

(iii) 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත හෝ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි යම් තැනැත්තෙකුගේ එකී පනත්වල විධි විධාන යටතේ කල්බදුකරණය කරන ලද වත්කමක් මත ආර්ථික ක්ෂය දීමනා ඉඩ දෙනු නොලැබේ.

(ඇ) "ගෙවිය යුතු පඩි නඩි" යන්නෙන් සියළු සේවා නියුක්තිකයන්ට ගෙවිය යුතු දළ පාරිශ්‍රමිකය අදහස් වේ.

"දළ පාරිශ්‍රමිකය" යන්නෙන් සේවනියුක්තිකයන්ට ගෙවනු ලබන මුදල්මය ප්‍රතිලාභ සහ මුදල්මය නොවන ප්‍රතිලාභයන්හි එකතුව අදහස් වන අතර එයට මෙහෙයුම් ලාභය ගණනය කිරීමේදී ආදායම් ප්‍රකාශයට අය කරනු ලබන සේවනික ප්‍රතිලාභ වලට අදාළ යම් ගෙවීමක්, දායක මුදලක් හෝ ප්‍රතිපාදනයක් ඇතුළත් වේ.

(ඈ) මුළු එකතු කළ අගය

| | |
|--|----------------------|
| ශුද්ධ ලාභය හෝ පාඩුව (ආදායම් බදු වියදීමට පෙර) | XXX |
| එකතු කළා : ආදායම් ප්‍රකාශනයට අය කරන ලද මූල්‍ය සේවා සැපයීම මත ඒ.අ.බ. හා ජා.ගො.බ. | XX |
| ආදායම් ප්‍රකාශනයට අයකරන ලද ක්ෂය ගෙවිය යුතු පඩි නඩි | XX |
| | <u>XX</u> <u>XXX</u> |
| | XXX |
| අඩු කළා : ආර්ථික ක්ෂය බදු අය කිරීමට පෙර මුළු එකතු කළ අගය | (XX) |
| | XXX |
| අඩු කළා : III අ පරිච්ඡේදයට අනුව ගෙවිය යුතු මූල්‍ය සේවා සැපයීම මත ඒ.අ.බ. ජා.ගො.බ. පනතේ 3 වන වගන්තියේ (2) උප වගන්තියේ (iii) වන ඡේදයේ අතුරු විධානය යටතේ වූ ජා.ගො.බ. | (XX) |
| | XXX |

මුළු එකතු කළ අගය [ගෙවිය යුතු බද්ද - 12% (මූල්‍ය සේවා සැපයීම මත ඒ.අ.බ.) සහ 2% (මූල්‍ය සේවා සැපයීම මත ජා.ගො.බ.)]

(03) මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද ගණනය

- (i) යම් ලියාපදිංචි තැනැත්තෙකු මූල්‍ය සේවා සැපයීම සහ, ශ්‍රී ලංකාවෙන් පිටත සලසනු ලබන මූල්‍ය සේවා හෝ 25ඇ(5) වගන්තිය යටතේ සඳහන් කටයුතු සඳහා (මෙහි මින් මතු මූල්‍ය නොවන සේවා යනුවෙන් සඳහන් කරනු ලබන) වෙනම ගිණුම් පිළියෙල කොට පවත්වාගෙන යනු ලබන්නේ නම් සහ එම ගිණුම් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 107(3) වන වගන්තිය යටතේ අනුමත කරන ලද ගණකාධිකාරීවරයෙකු විසින් සහතික කරනු ලබන්නේ නම්, එවිට එකී කටයුතු වල එකතු කළ අගය වෙනම ගණනය කළ යුතුය.
- (ii) III අ පරිච්ඡේදය යටතේ එකතු කළ අගය මත බදු ගෙවීමට යටත්වන යම් ලියාපදිංචි තැනැත්තෙකු, මූල්‍ය නොවන සේවා සඳහා වෙනම ගිණුම් පවත්වාගෙන යනු නොලබන්නේ නම්, එවැනි තැනැත්තෙකු මූල්‍ය සේවා සැපයීම මත අගය එකතු කිරීම අනුපාතික පදනම මත ගණනය කළ යුතුය. එම කාර්යය සඳහා, ලාභ ගණනය කිරීමේ කාර්යය සඳහා හා පිරිවැටුම ගණනය කිරීමේ කාර්යය සඳහා හඳුනාගන්නා ලැබීම් වල සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබේ නම්, යම් මාසයක මූල්‍ය නොවන සේවාවන්ගේ පිරිවැටුම එම මාසයේ මුළු පිරිවැටුමට දරන අනුපාතයම, මූල්‍ය සේවා මත ආරෝපිත අගය වැඩිවීම, මුළු අගය වැඩිවීමට දරන අනුපාතය ලෙස සැලකිය යුතුය.

මූල්‍ය සේවා සැපයීම මත ආරෝපිත එකතු කළ අගය ගණනය කිරීම පහත සඳහන් පරිදි විය යුතු ය.

$$\text{මූල්‍ය සේවා සැපයීම මත} = \text{මුළු එකතු කළ අගය} - \left\{ \frac{\text{මුළු එකතු කළ අගය X මූල්‍ය නොවන සේවා සැපයීම මත පිරිවැටුම}}{\text{ආදායම් ප්‍රකාශනය අනුව මුළු පිරිවැටුම}} \right\}$$

ආරෝපිත එකතු කළ අගය

(මුළු එකතු කළ අගය යන්නෙන් උපලේඛණයේ අයිතම (02)(ඇ) යටතේ ගණනය කරන ලද මුළු එකතු කළ අගය අදහස් වේ.)

(04) අනුප්‍රමාණයන්

- (අ) එකතු කළ අගය මත සියයට 12ක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවිය යුතුය.
- (ආ) 2011.01.01 දින හෝ ඉන් පසු ආරම්භ වන නමුත් 2013.12.31 දිනෙන් අවසන් වන, බදු අය කළ හැකි කාල පරිච්ඡේදයන්හි එකතු කළ අගයෙන් සියයට 8 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත අරමුදලෙහි ආයෝජනය කළ යුතුය.

(05) වාර්තා ඉදිරිපත් කිරීම

සෑම නිශ්චිත ආයතනයක් හෝ යම් තැනැත්තෙකු සඳහා බදු අය කළ හැකි කාල පරිච්ඡේදය මාසයක් වන අතර, බදු අය කළ හැකි කාල පරිච්ඡේදයේ පසු මාසයේ අවසන් දිනට පෙර නියමිත ආකෘති පත්‍රයෙන් වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

2011.01.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, බදු අය කළ හැකි කාල පරිච්ඡේදය මාස හයක් වන අතර සෑම නිශ්චිත ආයතනයක් හෝ වෙනත් තැනැත්තෙකු විසින් බදු අය කළ හැකි කාල පරිච්ඡේදයෙන් පසු මාසයේ අවසන් දිනට පෙර නියමිත ආකෘති පත්‍රයෙන් වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

(06) වාර්ෂික ගැලපීම සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

- 25 ආ (1) වගන්තියෙහි සඳහන් වාර්තාව ඉදිරිපත් කිරීම සම්පූර්ණ වීම සඳහා පනතේ 25 ඇ (1) වගන්තියෙහි සඳහන් ගැලපීම සමග පහත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.
- (අ) අදාළ කාල පරිච්ඡේදය සඳහා විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශය.
 - (ආ) අදාළ කාල පරිච්ඡේදය සඳහා විස්තරාත්මක ලාභ අලාභ ගිණුම.
 - (ඇ) ගෙවිය යුතු පඩි නඩි වලට අදාළ උපලේඛනයක්.
 - (ඈ) ආර්ථික ක්ෂය සම්බන්ධයෙන් උපලේඛනයක්.
 - (ඉ) පනතෙහි 21 වන වගන්තිය අනුව අදාළ කාල පරිච්ඡේදය සඳහා ඉදිරිපත් කළ යුතු එකතු කළ අගය මත බදු වාර්තාවේ ප්‍රකාශිත සැපයුම් වටිනාකම බෙදුණු ආකාරය.
 - (ඊ) පහත සඳහන් ආකෘති පත්‍රය අනුව මූල්‍ය ප්‍රකාශය මත පිරිවැටුම සැසඳුම

| අයිතමය | පහත සඳහන් කාර්යයන් ගණනය කිරීම සඳහා අදාළ පිරිවැටුම | | | මූල්‍ය ප්‍රකාශය අනුව මුළු පිරිවැටුම | කල්බදු වාරිකයන්හි ප්‍රාග්ධන කොටස |
|--------|--|--|--|-------------------------------------|----------------------------------|
| | පනතෙහි 2වන වගන්තිය අනුව ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද | පනතෙහි 25(අ) වගන්තිය අනුව ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද | මූල්‍ය නොවන කටයුතු සඳහා ආරෝපිත එකතු කළ අගය | | |
| | | | | | |
| එකතුව | | | | | |